

“එතෙර ඉසුර” පුද්ගල විදේශ මුදල් ගිණුම

1. නිමැවුමේ ස්වභාවය.

පුද්ගලයන් සඳහා විදේශ මුදල්

2. ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ

- 2.1 ආකර්ෂණීය පොළී අනුපාත
- 2.2 නවතම පොළී අනුපාත සඳහා <https://www.peoples.lk/interest-rates/> වෙබ් අඩවියට යොමුවන්න.
- 2.3 ප්‍රතිලාභ රැස් කිරීමේ සම්පත්, ජාත්‍යන්තර විසා හෝ මාස්ටර් හර කාඩ් පත් නිකුත් කෙරේ.
- 2.4 ගිණුමේ ඇති මුදල් ශේෂය මත, ජාත්‍යන්තර විසා හෝ මාස්ටර් ණය කාඩ් පත් පහසුකම්.
- 2.5 ඉතුරුම් ගිණුම් සඳහා මාසික ඉහළ පොළිය.
- 2.6 ආමුඛ ප්‍රේෂණ ගාස්තු රහිතව ගිණුම් වලට බැර කෙරේ.
- 2.7 අනුමත ගනුදෙනු සඳහා පහසු ප්‍රතිමුඛ ප්‍රේෂණ පහසුකම්.
- 2.8 පුද්ගල විදේශ මුදල් ගිණුම් වල ශේෂයන්ගෙන් 90% ක් දක්වා ක්ෂණික ණය.
- 2.9 පුද්ගල ණය පහසුකම්.
- 2.10 අඩු පොළී අනුපාත යටතේ නිවාස ණය.
- 2.11 අන්තර්ජාල සහ ජංගම දුරකථන බැංකු පහසුකම් (මොබයිල් ඇප්) හරහා පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව.
- 2.12 බැංකුව අතර හෝ වෙනත් දේශීය බැංකු අතර මුදල් හුවමාරු කිරීමේ හැකියාව.
- 2.13 රක්ෂණ ආවරණය (සිද්ධිය සිදුවීමට පෙර මාස 6ක කාලයක් අඛණ්ඩව ඇ.ඩො. 250ක අවම ශේෂයක් ගිණුමේ පවත්වා ගත යුතුය).
- 2.14 මරණය / සදාකාලික අකර්මණ්‍යතා තත්ත්වයන් සඳහා රුපියල් 1000,000/- ක් දක්වා වූ පුද්ගල අනතුරු රක්ෂණ ආවරණයක්.
- 2.15 ශල්‍යකර්ම සඳහා රුපියල් 100,000/- ක් දක්වා වෛද්‍ය රක්ෂණවරණය.
- 2.16 ගමන් මල සඳහා රුපියල් 50,000/- ක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණය (ගිණුම් හිමියාගේ යෝග්‍යතාවය අනුව සහ වෙනත් නියමයන් හා කොන්දේසි වලට යටත්ව අදාළ වේ).

3. යෝග්‍යතාවය.

- 3.1 ශ්‍රී ලාංකික බාලවයස්කරුවකු ඇතුළු පුද්ගලයෙක්.
- 3.2 ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින බාලවයස්කරුවකු ඇතුළු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක්.
- 3.3 බාලවයස්කරුවෙකු ඇතුළුව ශ්‍රී ලංකාවේ වෙසෙන විජාතික පුද්ගලයෙක්.
- 3.4 ශ්‍රී ලංකාවේ තාවකාලිකව සංචාරයේ යෙදී සිටින හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන විජාතික පුද්ගලයෙක්.
- 3.5 මියගිය පුද්ගලයෙකුගේ දේපල පරිපාලනය අවසන් වනතුරු බලයලත් නියෝජිතයෙකු සමඟ පුද්ගල විදේශ මුදල් ගිණුමක් පවත්වා ගෙන යන, එකී මියගිය අයගේ දේපල වල අද්මිනිස්ත්‍රාසිකරු හෝ පොල්මාකරු.

- I. පුද්ගල විදේශ මුදල් ගිණුමක්, ඉතුරුම්, ජංගම (අයිරා කිරීමේ පහසුකම නොමැතිව) හෝ ස්ථාවර තැන්පතු ගිණුම් ලෙස ඕනෑම ව්‍යවහාර විදේශීය මුදල් වර්ගයකින් දේශීය බැංකු ඒකකයේ විවෘත කර පවත්වා ගෙන යා හැක. එනම්, ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ජපාන යෙන්, හොංකොං ඩොලර්, නවසීලන්ත ඩොලර්, ස්විස් ෆ්‍රැන්ක්, ස්වෙඩිෂ් ක්‍රෝනාර්, ඩැනිෂ් ක්‍රෝනාර්, නෝර්විජියානු ක්‍රෝනාර්, චීන යුවාන්, තායි භාට්, ඉන්දියානු රුපියල්.
- II. පුද්ගල විදේශ මුදල් ගිණුම්, වෙනත් යෝග්‍යතාව සහිත පුද්ගලයෙකු සමඟ බද්ධ ගිණුම් ලෙස තබා ගත හැකිය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ තාවකාලික සංචාරයේ යෙදී සිටින හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන විජාතිකයන් හට මෙම ගිණුම් බද්ධ ගිණුම් වශයෙන් විවෘත කර පවත්වාගෙන යාම සඳහා සුදුසුකම් නො ලබයි.

4. ගිණුම විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය.

ශ්‍රී ලාංකික බාලවයස්කරුවකු සහිත පුද්ගලයෙකු.

- I. සම්පූර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- II. ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය හා විස්තර පිටුව).
- III. බාලවයස්කරුවකු නම්, උප්පැන්න සහතිකයේ ඡායා පිටපත.
- IV. ගිණුමවිවෘතකිරීමේඅයදුම්පත.
https://www.peoplesbank.lk/roastoth/2021/12/550_New_2018-E.pdf
- V. විදේශ ගිණුම් බදු අනුකූලතා පනත සඳහා වන ප්‍රකාශය.
- VI. බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින බාලවයස්කරුවකු ඇතුළු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු.

- I. සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශීය ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- II. විදේශීය ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර පිටුව).
- III. බාලවයස්කරුවකු නම්, උප්පැන්න සහතිකයේ ඡායා පිටපත.
- IV. ලංකාවෙන් පිටත් වූ දිනය.
- V. විදේශ රජයක් විසින් ලබා දෙන ලද පුරවැසිභාවය හෝ වීසා වල ස්වභාවය.
- VI. ගිණුමවිවෘතකිරීමේඅයදුම්පත.
https://www.peoplesbank.lk/roastoth/2021/12/550_New_2018-E.pdf
- VII. විදේශ ගිණුම් බදු අනුකූලතා පනත සඳහා වන ප්‍රකාශය.
- VIII. බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

ශ්‍රී ලංකාවේ වෙසෙන බාලවයස්කරුවකු ඇතුළු විජාතික පුද්ගලයෙකු.

- I. සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- II. ශ්‍රී ලංකාවේ සේවා ස්ථානයේ ලිපිනය සහ තනතුර, තිබේනම්.
- III. රැකියා ගිවිසුමේ පිටපතක් සහ වැටුප් විස්තර.
- IV. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර පිටුව) සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද වීසා පිටපතක්.
- V. බාලවයස්කරුවකු නම්, උප්පැන්න සහතිකයේ ඡායාපිටපත.
- VI. ගිණුමවිවෘතකිරීමේඅයදුම්පත.
https://www.peoplesbank.lk/roastoth/2021/12/550_New_2018-E.pdf
- VII. විදේශ ගිණුම් බදු අනුකූලතා පනත සඳහා වන ප්‍රකාශය.
- VIII. බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

ශ්‍රී ලංකාවේ තාවකාලිකව සංචාරයේ යෙදී සිටින හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන හෝ විජාතික පුද්ගලයෙකු.

- I. සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- II. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ජායාරූපය සහ විස්තර පිටුව).
- III. ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
https://www.peoplesbank.lk/roastoth/2021/12/550_New_2018-E.pdf
- IV. විදේශ ගිණුම් බදු අනුකූලතා පත සඳහා වන ප්‍රකාශය.
- V. බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

පුද්ගල විදේශ මුදල් ගිණුමක් පවත්වාගෙන ගිය මියගිය අයෙකුගේ දේපල වල අද්මිනිස්ත්‍රාසිකරු හෝ පොල්මස්කරුවකු.

- I. සම්පූර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
- II. ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ජායාරූපය හා විස්තර පිටුව).
- III. ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
https://www.peoplesbank.lk/roastoth/2021/12/550_New_2018-E.pdf
- IV. විදේශ ගිණුම් බදු අනුකූලතා පත සඳහා වන ප්‍රකාශය.
- V. උසාවිය මගින් නිකුත් කරන ලද අද්මිනිස්ත්‍රාසි ලිපියේ හෝ ප්‍රොබේට් බලපත්‍රයේ පිටපතක්.
- VI. බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

4.2 අවම ශේෂ අවශ්‍යතාවයන්

විදේශ මුදල්	ඉතුරුම් සහ ජංගම ගිණුම්	ස්ථාවර තැන්පතු ගිණුම්
ඇමෙරිකානු ඩොලර්	100/-	1000/-
බ්‍රිතාන්‍ය පවුම්	100/-	750/-
යුරෝ	100/-	1000/-
ඕස්ට්‍රේලියානු ඩොලර්	150/-	1350/-
කැනේඩියානු ඩොලර්	150/-	1300/-
සිංගප්පූරු ඩොලර්	150/-	1500/-
ජපාන යෙන්	12,000/-	110,000/-
හොංකොං ඩොලර්	800/-	8000/-
නවසීලන්ත ඩොලර්	150/-	1500/-
ස්විස් ෆ්‍රැන්ක්	100/-	1000/-
ස්වෙඩිෂ් ක්‍රෝනාර්	900/-	9000/-
ඩැනිෂ් ක්‍රෝනාර්	700/-	6500/-
නෝර්විජියානු ක්‍රෝනාර්	900/-	8750/-

චීන යුචාන්	700/-	6750/-
තායි භාට	3300/-	33,000/-
ඉන්දියානු රුපියල්	8000/-	80,000/-

- 4.3 a) මූලික තැන්පතුවක් නොමැතිව, පුද්ගල විදේශ මුදල් ඉතුරුම් / ජංගම ගිණුම විවෘත කළ හැකිය.
- b) වසර 2 කට වැඩි කාලයක් ක්‍රියාත්මක නොවන ගිණුම්, අකාර්ය ගණයට මාරු කරනු ලැබේ.
- c) වසරකට වැඩි කාලයක් ශුන්‍ය ශේෂයක් සහිත ගිණුම් ස්වයංක්‍රීයව වසා දමනු ලැබේ. එබැවින්, තම ගිණුම් වල ප්‍රමාණවත් ශේෂයක් පවත්වා ගන්නා ලෙස ගනුදෙනුකරුවන් ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

5. අවසර ලත් බැර

- 5.1 ශ්‍රී ලංකාවෙන් පිටත සිට, බැංකු පද්ධතිය හරහා ගිණුම් හිමියා නමින් ලැබෙන විදේශ විනිමය ප්‍රේෂණ.
- 5.2 එකම ගිණුම් හිමියාගේ සහ / හෝ ආසන්නතම පවුලේ සාමාජිකයින්ගේ (එනම්, කලත්‍රයා, දෙමව්පියන් සහ දරුවන්) පුද්ගල විදේශ මුදල් ගිණුමක් වෙතින් කෙරෙන මුදල් මාරු කිරීම්.
- 5.3 පුද්ගල විදේශ මුදල් ගිණුමෙන් හෝ ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකුගේ අක් වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යනු ලබන ගිණුමකින් හෝ ජංගම ගනුදෙනුවකට අදාළව කෙරෙන මාරු කිරීම්.
- 5.4 දෙපාර්ශවයම ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන් වන ගිණුම් හිමියා කවරෙකු වුවද ශ්‍රී ලංකාවේ ආයෝජන හෝ වත්කම් විකිණීම / අත්පත් කර ගැනීම වෙනුවෙන් හැර, වෙනත් පුද්ගල විදේශ මුදල් ගිණුම් වලින් හෝ අක් වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යනු ලබන ගිණුම් වලින් කෙරෙන මුදල් මාරු කිරීම්.
- 5.5 ගිණුම් හිමියා සහ / හෝ සම්පතම පවුලේ සාමාජිකයා විසින් සංචාරක කටයුතු සඳහා ලබා ගන්නා ලද භාවිතයට නොගත් විදේශ මුදල්.
- 5.6 එවැනි විදේශ විනිමය ඇ. ඩොලර් 15,000/-ක් හෝ එයට සමාන වෙනත් විදේශ මුදල් වලින් ඉක්මවන විට රේගු දෙපාර්තමේන්තුව වෙත හෝ, විනිමය ප්‍රමාණය ඇ.ඩොලර් 15,000/- කට හෝ එයට සමාන වෙනත් විදේශ මුදලකට අඩු වනවිට බැංකුව වෙත ඉදිරිපත් කරන ලද අදාළ ප්‍රකාශනයක් මත ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විදේශ විනිමය.
- 5.7 ගිණුම් හිමියාගේ හෝ ඔහුගේ / ඇයගේ සම්පතම පවුලේ සාමාජිකයන්ගේ විදේශ ගමන් කාඩ්පතේ භාවිතයට නොගෙන ඉතිරිව ඇති, එම ගිණුම් හිමියාගේ පුද්ගල විදේශ මුදල් ගිණුම මගින් සපයා ඇති මුදල දක්වා වූ ශේෂය.
- 5.8 ව්‍යාපාර විදේශ මුදල් ගිණුමකින් ආමුඛ ආයෝජන ගිණුමකින් හෝ එම ගිණුම් හිමියාගේම අක් වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යනු ලබන ගිණුමකින් කෙරෙන මාරු කිරීම්.
- 5.9 භාණ්ඩ හා සේවා සැපයුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි විදේශ සේවයේ නියුතු තැනැත්තන් සඳහා විදේශ මුදල් ගිණුමකින් මුදල් මාරු කිරීම්.

- 5.10 මුදල් ආයෝජනය කර ඇත්තේ ගිණුම් හිමියාගේ පුද්ගල විදේශ මුදල් ගිණුම හර කිරීම මගින් නම්, ශ්‍රී ලංකා සංවර්ධන බැංකුම්කරුවල විදේශ මුදලින් කරන ලද ආයෝජන වලින් ලැබුණු කුපන් ආදායම, විකුණුම් / කල්පිරීමේ ආදායම් සහ වෙනත් අදාළ ලැබීම් වලින් ලද ආදායම්.
- 5.11 එම ගිණුම් හිමියාගේම පුද්ගල විදේශ මුදල් ගිණුම හර කිරීමෙන් හෝ එම ගිණුමෙන් ප්‍රතිමුඛ ආයෝජන ගිණුමට මාරු කරන ලද මුදල්, දායකත්වයට සමානුපාතිකව, භාවිතා කිරීමෙන් එවැනි ආයෝජනයක් සිදු කර ඇති ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකින් ලැබෙන ඕනෑම ආදායමක් හෝ ප්‍රාග්ධන ආදායමක් ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකින් මාරු කිරීම.
- 5.12 මුල් ආයෝජනය ගිණුම් හිමියාගේම පුද්ගල විදේශ මුදල් ගිණුම හර කිරීම මගින් සිදු කර ඇති විටෙක, වෙනත් පුද්ගලයෙකුගේ (එනම් ගැණුම්කරුගේ) ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකින් විදේශයන්හි අවසර ලත් ආයෝජනයන් විකිණීමෙන් ලැබෙන මුදල් එවැනි ගැණුම්කරුවෙකුට මාරු කිරීම.
- 5.13 ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි විගමනිකයෙකු නම් හෝ ශ්‍රී ලංකාවෙන් පිටත යන විගමනිකයෙකු (මුලදී හෝ පසුව) නම්, සුදුසුකම් ලත් සංක්‍රමණ දීමනාව සහ ශ්‍රී ලංකාවෙන් උපයාගත් ජංගම ආදායම “ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම වෙත, හෝ විගමකයන්ගේ ප්‍රේෂිත ආදායම් ගිණුමක් ගිණුම් හිමියා සතුව ඇත්නම්, එය වෙත මාරු කිරීම.
- 5.14 ගිණුම් හිමියා ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පදිංචි විජාතිකයෙකු (බාලවයස්කරුවකුද ඇතුළුව) වන විට, 2021 මාර්තු 18 දිනැති “ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම්” සම්බන්ධව 2021 අංක 16 දරණ උපදෙස් මාලාවේ 5(c) ඡේදයේ සඳහන් කර ඇති පරිදි අවසර ලත් හර කිරීම් සඳහා මුදල් මාරු කිරීම.
- 5.15 ගිණුම් හිමියා විජාතිකයෙකු හෝ ද්විත්ව පුරවැසියකු හෝ වශයෙන් ශ්‍රී ලංකාව තුළ රැකියාවක නිරතව සිටින විට, ව්‍යාපාර විදේශ මුදල් ගිණුම්වලින්, අක් වෙරළ ඒකකයේ පවත්වා ගෙන යනු ලබන ගිණුම් වලින්, සේවා යෝජකයාගේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම් වලින් හෝ කෙරෙන මාරුකිරීම්, හෝ සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හෝ වැටුප්, රැකියාව සහ විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද වෙනත් ඕනෑම අර්ථසාධක අරමුදල් හෝ එබඳු සේවකයකු වෙත ගෙවීමට නියමිත ඕනෑම ගෙවීම් කිරීමක්.
- 5.16 මියගිය පුද්ගලයෙකුගේ පුද්ගල විදේශ මුදල් ගිණුම වෙතින් කෙරෙන මාරු කිරීම්. ඉහත දක්වා ඇති යෝග්‍යතාවය ඡේදයේ 3.5 යටතේ සුදුසුකම් සම්පූර්ණ කළ පරිදි, ගිණුම් හිමියා එවැනි මියගිය පුද්ගලයාගේ දේපල හි නාමිකයෙකු හෝ ද්විත්වස්වාසිකරු හෝ පොල්මස්කරුවකු වේ.
- 5.17 දැනට පවතින ගිණුමක, ගිණුම් හිමියා අර්ථලාභියෙකු ලෙස නම් කරනු ලැබ ශ්‍රී ලංකාවේ පදිංචි අයෙකු වීම සම්බන්ධව, මියගිය පුද්ගලයෙකුගේ දේපල සම්බන්ධව අද්විත්වස්වාසිකරු හෝ පොල්මස්කරුවකු හෝ සමාගමක ඇවරකරුවකුගෙන් ආමුඛ ආයෝජන ගිණුමකින් කෙරෙන මුදල් මාරුවීම්.
- 5.18 ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ සේවා යෝජකයෙකුට සේවා සැපයීමේ නිරත ශ්‍රී ලාංකික පුරවැසියෙකු නම්, විදේශ සේවා යෝජකයා සමඟ වැටුප් සහ / හෝ ඉපැයීම් ගිණුම් හිමියාට ලබා දීම සඳහා විධිවිධාන යොදා ඇති ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් වෙතින් කෙරෙන මාරු කිරීම්.

- 5.19 ගිණුම් හිමියා දේශීය නැව් / ගුවන් සමාගමකට අයත් නැවක / ගුවන් යානයක විදේශයක සේවය කරන ශ්‍රී ලාංකික පුරවැසියෙකු නම්, කාර්ය මණ්ඩල වැටුප් / වේතන මෙන්ම වෙනත් අදාළ රැකියා සහ විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධයෙන්, ව්‍යාපාර විදේශ මුදල් ගිණුමෙන් හෝ එවැනි දේශීය නැව් / ගුවන් සමාගමේ (එනම්, සේවා යෝජකයා) අත් වෙරළ බැංකු ඒකකයේ පවත්වා ගෙන යනු ලබන ගිණුමකින් මුදල් මාරු කිරීම.
- 5.20 විශේෂ තැන්පතු ගිණුම් සඳහා අදාළ වන විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ උපදෙස් වලට අනුව, ගිණුම් හිමියා විසින් විවෘත කර පවත්වාගෙන යනු ලබන විශේෂ තැන්පතු ගිණුම් සඳහා අදාළ පොළීය ඇතුළුව කල්පිරීමේදී ලැබෙන ආදායම.
- 5.21 ගිණුමේ ඇති මුදල් මත විදේශ මුදලින් උපයාගත් පොළිය.

6 අවසරලත් හර

- 6.1. ගිණුම් හිමියාගේ සහ / හෝ ශ්‍රී ලංකාවේ පදිංචි ආසන්නතම පවුලේ සාමාජිකයන්ගේ ජංගම ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත කරන ලද ඕනෑම ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- 6.2 ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයෙකු වෙමින් ගිණුම් හිමියා ගේ ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටතට කරන ලද ඕනෑම ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- 6.3 ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි අයෙකු වන විට ඕනෑම කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට කරන ලද ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- 6.4 ශ්‍රී ලංකාව තුළදී ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් ලබා දීම.
- 6.5 එම ගිණුම් හිමියාගේම සහ / හෝ ආසන්නතම පවුලේ සාමාජිකයන්ගේ පුද්ගල විදේශ මුදල් ගිණුම වෙත මුදල් මාරු කිරීම.
- 6.6 ව්‍යාපාර විදේශ මුදල් ගිණුමකට හෝ එම ගිණුම් හිමියාගේම අත් වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යන ගිණුමකට මුදල් මාරු කිරීම.
- 6.7 ජංගම ගනුදෙනුවකට අදාළව, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකුගේ පුද්ගල විදේශ මුදල් ගිණුමකට හෝ ඔහුගේ අත් වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යන ගිණුමකට හෝ මුදල් මාරු කිරීම.
- 6.8 ගිණුම් හිමියා කවරකු වුවත්, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන් වන විට, ශ්‍රී ලංකාවේ ආයෝජන හෝ වත්කම් අත්පත් කර ගැනීමේ අරමුණු හැර, වෙනත් පුද්ගල විදේශ මුදල් ගිණුම් වෙත හෝ අත් වෙරළ බැංකු ඒකකයේ පවත්වා ගෙන යන ගිණුම් වෙත හෝ මුදල් මාරු කිරීම.
- 6.9 ගිණුම් හිමියාගේ පුද්ගල විදේශ මුදල් ගිණුමේ ඇති මුදල් භාවිතා කරමින් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල විදේශ මුදලින් ආයෝජනය කිරීම සඳහා කරනු ලබන ගෙවීම්.
- 6.10 විදේශයන්හි අවසර ලත් ආයෝජනයන් මිලදී ගැනීම සඳහා එම ප්‍රතිමුඛ ආයෝජන ගිණුම හරහා විකුණන්නා විසින්ම ගෙවීම් කරන ලද මුදල් වෙනත් පුද්ගලයෙකුගේ (එනම් විකුණුම්කරුගේ) ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකට මාරු කිරීම.

- 6.11 ජංගම ගණුදෙනු සම්බන්ධයෙන් විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද උපදෙස් අනුව ගිණුම් හිමියාගේ සහ / හෝ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ගේ (එක් පුද්ගලයෙකුට) ගමන් කටයුතු වෙනුවෙන් විදේශ ගමන් කාඩ්පත් උඩුගත කිරීම සඳහා මුදල් බැර කිරීම හෝ විදේශ මුදල් තෝට්ටු වලින් ඇ.ඩො. 5,000/- ක් හෝ එයට සමානුපාතික වෙනත් ඕනෑම මුදල් වර්ගයකින් මුදල් ආපසු ලබා ගැනීම.
- 6.12 2021 මාර්තු 18 දිනැති ශ්‍රී ලංකා මහ බැංකු 2021 අංක 10 දරණ උපදෙස් වලට අනුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට (විගමනිතයන් හැර) ණය සහ අත්තිකාරම් ලබා දීම සම්බන්ධයෙන් ගිණුම් හිමියා විසින් ලබා ගන්නා ලද ණය ආපසු ගෙවීම / ණය සේවාට සඳහා මුදල් මාරු කිරීම.
- 6.13 ද්විත්ව පුරවැසිභාවය මත සහ වෙනත් රටක ස්ථිර පදිංචිය සඳහා වූ විසා මත ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් 2021 මාර්තු 18 දින අංක 11 දරන උපදෙස් වලට අනුව ලබා ගත් ශ්‍රී ලංකා රුපියල් ණය හෝ විදේශ මුදල් ණය ආපසු ගෙවීම / ණය සේවාට වෙනුවෙන් කෙරෙන මුදල් මාරු කිරීම.
- 6.14 ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි, ශ්‍රී ලංකාවට තාවකාලික සංචාරයක යෙදී සිටින විජාතිකයෙකු වන විටදී, විදේශ මුදලින් මුදල් ආපසු ගැනීම.
- 6.15 ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින අයෙකු හෝ ශ්‍රී ලංකාවේ පදිංචි විජාතිකයෙකු හෝ වන විට, එම ගිණුම් හිමියාගේම ආමුඛ ආයෝජන ගිණුමකට මුදල් මාරු කිරීම.
- 6.16 ගිණුම් හිමියා විජාතිකයෙකු හෝ ශ්‍රී ලංකාවේ රැකියාවක නියුතු ද්විත්ව පුරවැසියකු වන විට, ව්‍යාපාර විදේශ මුදල් ගිණුම්, අක් වෙරළ ඒකකයේ පවත්වාගෙන යන ගිණුම් හෝ සේවා යෝජකයාගේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම් වලට වැටුප් වැඩිපුර ගෙවීම, රැකියා සහ විශ්‍රාම ප්‍රතිලාභ හෝ එවැනි ඕනෑම සේවායෝජකයාට ගෙවිය යුතු වෙනත් ඕනෑම ගෙවීමක්.
- 6.17 ගිණුම් හිමියා දේශීය නැව් / ගුවන් සමාගමකට අයත් නැවක / ගුවන් යානයක විදේශයක සේවය කරන ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන විට ව්‍යාපාර විදේශ මුදල් ගිණුමකට මාරු කිරීම හෝ එවැනි දේශීය නැව් / ගුවන් සමාගමේ (එනම් සේවායෝජකයා), අක් වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යනු ලබන ගිණුමකට සේවක මණ්ඩල වැටුප් / වේතන සහ එවැනි සේවා යෝජකයා නිසා කරන ලද වැඩිපුර ගෙවීමක්.
- 6.18 ගිණුම් හිමියා විදේශයේ රැකියා කරන ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන විට, ගිණුම් හිමියා වෙත ලබා දී ඇති විදේශ මුදල් නම් කරන ලද නිවාස ණය සුරක්ෂිත කිරීම සඳහා නිකුත් කරනු ලබන රක්ෂණ ඔප්පු සම්බන්ධ රක්ෂණ ගෙවීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන රක්ෂණ සමාගම්වල ව්‍යාපාර විදේශ මුදල් ගිණුමට මාරු කිරීම.
- 6.19 විදේශ විනිමය පනතේ 8(3) වහන්සිය ප්‍රකාරව, ගිණුම් හිමියාගේ ඕනෑම කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති එවැනි ප්‍රතිමුඛ ප්‍රේෂණ මුදල්.

7. ගාස්තු සහ අය කිරීම්

අනුපාත සහ බදු අයකිරීම් විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

<https://www.peoplesbank.lk/roastoth/2024/10/Foreign-English.pdf>